



රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
Ministry of Public Services, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකථන
 தொலைபேசி: (94) 011- 2694560
 Telephone

ෆැක්ස්
 தொலைநகல்: (94) 011- 2692254
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk
 E-mail

වෙබ් අඩවිය
 இணையத்தளம்: www.pubad.gov.lk
 Web Site

මගේ අංකය
 எனது இல
 My No

COMS/DO/Trans/Policy

ඔබේ අංකය
 உமது இல
 Your No

දිනය
 திகதி:
 Date

2022.01.03

අමාත්‍යාංශ ලේකම්වරුන්
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්
 දිස්ත්‍රික් ලේකම්වරුන්
 ප්‍රාදේශීය ලේකම්වරුන්

සංවර්ධන නිලධාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික නොවන ස්ථාන මාරු

සංවර්ධන නිලධාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික නොවන ස්ථාන මාරු ඉල්ලීම් විශාල ප්‍රමාණයක් දිනපතා ඒකාබද්ධ සේවා අංශයට යොමුවන අතර, එම ඉල්ලීම් සම්බන්ධ කඩිනමින් කටයුතු කිරීම සඳහා මෙම උපදෙස් ලිපිය නිකුත් කරනු ලැබේ.

02. සංවර්ධන නිලධාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික නොවන ස්ථාන මාරු සිදුකිරීමේදී සේවා අවශ්‍යතාවය, අදාළ පුරප්පාඩු හා අනුප්‍රාප්තික නිලධරයෙකු ලබාදීමේ හැකියාව ආදී කරුණු සලකා බලනු ලැබේ.

03. ඒ අනුව අනුප්‍රාප්තික නිලධාරියෙකු රහිතව හෝ අනුප්‍රාප්තික නිලධාරියෙකු පසුව ලබාදීමේ පදනම මත නිදහස් කරනු ලබන නිලධාරියෙකුගේ ඉල්ලීමට අනුව අදාළ පුරප්පාඩුව පවතී නම් ස්ථාන මාරු කිරීමේ හැකියාවක් පවතින අතර අදාළ නිලධාරියා අනුප්‍රාප්තික නිලධාරියෙකු සහිතව නිදහස් කරනු ලබන්නේ නම් එම නිලධාරියාගේ ඉල්ලීම් සුදුසු අනුප්‍රාප්තික නිලධාරියෙක් ලබාදීමට හැකිවන තෙක් ප්‍රමුඛතා ලේඛනයකට ඇතුළත් කරනු ලැබේ.

04. නිලධරයන් වාර්ෂික නොවන ස්ථාන මාරු ඉල්ලීම් කිරීමේදී තම ස්ථාන මාරු ඉල්ලීම් ඒකාබද්ධ සේවා චක්‍රලේඛ අංක 02/2015 හි දැක්වෙන CS/T/01 ආකෘතියට (ඇමුණුම 01) අනුව සකස් කළ අයදුම්පත්‍රයක් මගින් ඉදිරිපත් කළ යුතු වුවද, ඇතැම් නිලධාරීන් එලෙස ස්ථාන මාරු ඉල්ලීම් ඉදිරිපත් නොකරන බව නිරීක්ෂණය වී ඇත. CS/T/01 ආකෘතිය මගින් නිලධාරීන්ගේ ස්ථාන මාරු ඉල්ලීමට අදාළ සියළු තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි අතර එමඟින් අදාළ ස්ථාන මාරු ඉල්ලීම් සම්බන්ධ ඉදිරි කටයුතු ද කඩිනමින් සිදුකළ හැක. ඒ අනුව මින් ඉදිරියට වාර්ෂික නොවන ස්ථාන මාරු ඉල්ලීම් කරන නිලධාරීන් තම තම ස්ථාන මාරු ඉල්ලීම් ඒකාබද්ධ සේවා චක්‍රලේඛ අංක 02/2015 හි දැක්වෙන CS/T/01 ආකෘතියට අනුව පමණක් ඉදිරිපත් කළ යුතු අතර එලෙස ඉදිරිපත් නොවන ස්ථාන මාරු ඉල්ලීම් සම්බන්ධව ඉදිරි කටයුතු සිදු නොකරන බව කාරුණිකව ඔබ වෙත දන්වමි.

05. මේ වන විට සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන් 75,000ට අධික සංඛ්‍යාවක් විවිධ රාජ්‍ය ආයතනවලට අනුයුක්තව සේවය කරනු ලබන අතර CS/T/01 ආකෘතිය මගින් යොමු කරනු ලබන වාර්ෂික නොවන ස්ථාන මාරු අයදුම්පත්‍රවල CS/DOS/.... අංකයෙන් ආරම්භ වන පත්වීම් අංකය අනිවාර්යයෙන් සඳහන් කළ යුතුය. පත්වීම් අංකය සඳහන් නොකළ අවස්ථාවලදී අදාළ නිලධාරියා නිසිලෙස හඳුනාගැනීමට නොහැකි හෙයින් එවැනි ස්ථානමාරු ඉල්ලීම් සම්බන්ධ ඉදිරි කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද කාරුණිකව දන්වමි.


06. ස්ථාන මාරු ඉල්ලීමකට අදාළව ලිපිලේඛන වරින්වර ඉදිරිපත් කිරීම මගින් අදාළ ස්ථාන මාරු ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රමාද වන අතර, එය අදාළ නිලධාරියාට තම ඉල්ලීම ඉටුකර ගැනීමට බාධාවක් වන අතර ස්ථාන මාරු ඉල්ලීමට අදාළ ලේඛනද එම අයදුම්පතට අමුණා එකවර ඉදිරිපත් කළ යුතුය. (උදා: ආයතන ප්‍රධානියාගේ ආවරණ ලිපිය, නිලධාරියා අදාළ තනතුරට අනුයුක්ත කර ගැනීමට කැමැත්ත, වෛද්‍ය වාර්තා ආදිය)

07. තවද, වාර්ෂික නොවන සියළු ස්ථාන මාරු ඉල්ලීම් ලිපි තම දෙපාර්තමේන්තු ප්‍රධානීන් මගින් පමණක් ඉදිරිපත් කළ යුතු බවට අදාළ නිලධාරීන් දැනුවත් කළ යුතු අතර, එම උපදෙස් වලට පරිබාහිරව කටයුතු නොකරන ලෙසට තම නිලධාරීන් තරයේ දැනුවත් කරන මෙන් කාරුණිකව දන්වමි.

08. සංවර්ධන නිලධාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික නොවන ස්ථාන මාරු සම්බන්ධ තොරතුරු පහත දැක්වෙන පරිදි වර්ගීකරණය කර අමාත්‍යාංශ වෙබ් අඩවියේ පලකරනු ලබන අතර, ඒ පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කරන මෙන් කාරුණිකව දන්වමි.

- I. [කටයුතු අවසන් කරනු ලැබූ ස්ථානමාරු ඉල්ලීම්](#)
- II. [කටයුතු සිදුවෙමින් පවතින ස්ථානමාරු ඉල්ලීම්](#)
- III. [අඩුපාඩු සහිත ස්ථානමාරු ඉල්ලීම්](#)

09. තවද, ස්ථානමාරු ඉල්ලීම් සම්බන්ධව විමසීමට අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණීම අත්‍යවශ්‍ය කරුණකට පමණක් සීමා කළ යුතු අතර, එවැනි කරුණු සම්බන්ධව විමසීමට සඳුදා දිනවල පමණක් අමාත්‍යාංශය වෙත පැමිණීමට කටයුතු කළ යුතු බවට අදාළ නිලධාරීන් දැනුවත් කරන මෙන් දන්වා සිටිමි.


එස්. ආලෝකබණ්ඩාර
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්